

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාසි තොග වශයෙන් නිකුත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය සහ මහජනතාව වෙත ඒ සඳහා වූ උපදෙස්

1. කාසි අඩංගු එක් ලී පෙට්ටියක් හෝ ඊට වැඩි පෙට්ටි ප්‍රමාණයක් නිකුත් කිරීම “කාසි තොග වශයෙන් නිකුත් කිරීම” ලෙස හැඳින්වේ.
2. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රු.10/-, රු.5/-, රු.2/-, රු.1/- යන කාසි පැකට් අඩංගු ලී පෙට්ටි පමණක් මහජනතාව වෙත පහත පරිදි නිකුත් කරනු ඇත.

කාසි වර්ගය	එක් පෙට්ටියක ඇති කාසි ප්‍රමාණය	පෙට්ටියක ඇති කාසි වල වටිනාකම (රු.)
රු.1/-	10,000	10,000
රු.2/-	8,500	17,000
රු.5/-	7,500	37,500
රු.10/-	6,500	65,000

3. කාසි තොග සඳහා වන සෑම ඉල්ලීමකම අවම වශයෙන් රුපියලේ කාසි පෙට්ටියක් (වටිනාකම රු.10,000) අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.
4. යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට (ආයතනයේ බලයලත් පුද්ගලයෙකුට) කාසි තොග වශයෙන් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් ඒ සඳහා වූ “ඉල්ලුම් පත්‍රය” පුරවා රාජකාරී දින දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් කවුළුව වෙත භාර දීම හෝ ෆැක්ස් මගින් එවීම කළ හැකිය (ෆැක්ස් අංකය- 0112477705/ 0112477726).
5. රජයේ හෝ බැංකු නිවාඩු හැර සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිදී කාසි නිකුත් කිරීම සිදු කෙරේ.
6. කාසි අවශ්‍යතාවය පිළිබඳ "ඉල්ලුම් පත්‍රය" ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් කවුළුවෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
7. කාසි ලබාගන්නා දිනයේදී තමන් ලබා ගන්නා කාසි වලට අදාළ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මුදල් කවුළුවට ගෙවිය යුතු වේ. මෙම ගෙවීමේදී තමන් විසින් කාසි ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයෙහි පිටපතක්, ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ද සමඟ මුදල් කවුළුවට ඉදිරිපත් කළ යුතුය.

8. ගනුදෙනුකරු/ බලයලත් පුද්ගලයා හට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් කවුළුවට මුදල් ගෙවූ බවට කුවිතාන්සියක් හිමි වේ.
9. කාසි ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ඔහු/ඇයගේ ජාතික හැඳුනුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂක අංශය වෙත භාර දිය යුතු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් ආරක්ෂක විධිවිධාන පිළිපැදිය යුතුය.
10. කාසි ඉල්ලුම් කරනු ලබන පුද්ගලයාද සමඟ පුද්ගලයන් දෙදෙනකුට පමණක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ බිම් මහලේ පැටවුම් අංගනය (Loading Bay) වෙත කාසි ලබා ගැනීම සඳහා ඇතුල් වීමට අවසර දෙනු ඇත.
11. මුදල් කවුළුව මගින් නිකුත් කරනු ලබන කුවිතාන්සිය, කාසි තොග වශයෙන් නිකුත් කරන අංශයට භාර දීමෙන් අදාළ කාසි තොග ලබා ගත හැක.
12. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පෙ.ව 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාසි තොග වශයෙන් නිකුත් කිරීම සිදු කරනු ලබන අතර කාසි ලබාගත් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් කාසි හා වාහන ඉවත් කර ගැනීමේ කටයුතු ගනුදෙනුකරු විසින් සිදු කළ යුතුය.
13. ආරක්ෂා සහිතව කාසි රැගෙන යාම ගනුදෙනුකරුවන් සතු වගකීමකි. ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුට කාසි නිකුත් කළ පසු ඒ පිළිබඳ කිසිදු වගකීමක් භාර ගනු නොලැබේ.

වැඩි විස්තර සඳහා;

ශ්‍රී ලංකා මහ බැංකුව : දුරකථන අංකය : 0112477371/ 0112477130
 විද්‍යුත් තැපෑල : currency@cbsl.lk

අධිකාරී

වායවහාර මුදල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

නො. 30, ජනාධිපති මාවත

කොළඹ 01

ශ්‍රී ලංකාව.